

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
විසින්
ප්‍රාදේශීය ලේකම්වරු වෙත බලය පැවරීම

විදුලි මාර්ග සවි කිරීම සඳහා මාර්ග අවසරය ප්‍රදානය කිරීමට අදාල
වන්දි තීරණය කිරීම සහ ගස් හෝ අතු කපා දැමීම සම්බන්ධයෙන්
නියමයන් නිකුත් කිරීම.

1. හැඳින්වීම

- 1.1 2002 අංක 35 දරන පනත යටතේ පිහිටුවනු ලැබූ (මෙහි මින්මතු “කොමිෂන් සභාව” යනුවෙන් හඳුන්වනු ලබන) ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, ශ්‍රී ලංකාවෙහි විදුලිබල කර්මාන්තයේ ආර්ථික, ආරක්ෂක හා තාක්ෂණික නියාමන ආයතනය වේ.
- 1.2 2013 අංක 31 දරන පනත මගින් සංශෝධනය කරනු ලැබූ (මෙහි මින්මතු “විදුලිබල පනත” යනුවෙන් හඳුන්වනු ලබන) 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 2අ.(1)(ආ) වගන්තිය ප්‍රකාරව, එම පනතේ I වන උපලේඛනයෙහි 3, 4, 5 සහ 6 වන අයිතමයන් යටතේ කොමිෂන් සභාව වෙත පැවරී ඇති ඕනෑම බලතලයක් ප්‍රාදේශීය ලේකම්වරයෙකු වෙත පවරනු ලැබිය හැකිය.
- 1.3 කෙසේවෙතත්, විදුලිබල පනතේ I වන උපලේඛනයෙහි 3 වන අයිතමය මගින්, යම් ඉඩමක් මත, යටින් හෝ උඩින් විදුලි මාර්ගයක් සවිකිරීම හෝ සවිකොට පවත්වා ගැනීම සඳහා යම් බලපත්‍රලාභියෙකුට බලය දීමට හෝ එම කාර්යයන් කරගෙන යාමෙන් බලපත්‍රලාභියා වැළැක්වීමට අවශ්‍ය බලතල ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පැවරී ඇත. එම උපලේඛනයේ 5 වන අයිතමය මගින් යම් ඉඩමක් මත, යටින් හෝ උඩින් දැනටමත් සවිකොට ඇති විදුලි මාර්ගයක් ඉවත් කරගැනීමට යම් ඉඩමක අයිතිකරු/පදිංචිකරු හට අවශ්‍යතාවයක් ඇතිවූ විටක දී එම අයිතිකරු/පදිංචිකරු සහ බලපත්‍රලාභියා විසින් පිළිපැදිය යුතු ක්‍රියා පටිපාටිය දැක්වේ. එබැවින්, විදුලිබල පනතේ 3 සහ 5 වන අයිතමයන් ප්‍රකාරව ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත බලතල පැවරීමේ අවශ්‍යතාවයක් පැන නොනගී.
- 1.4 විදුලිබල පනතේ 2අ.(2) වගන්තිය යටතේ, කොමිෂන් සභාව විසින් සිය බලතල පවරනු ලැබ ඇත්තේ යම් නිලධාරියකුට ද ඒ නිලධාරියා විසින් ඒ බලතල, කොමිෂන් සභාව විසින් ඒ නිලධාරියාට දෙනු ලැබිය හැකි යම් විධානයන්ට යටත්ව ක්‍රියාත්මක කළ යුතු ය.
- 1.5 තවද, විදුලිබල පනතේ 2අ.(3) වගන්තිය යටතේ, ඉහත 1.2 අයිතමය යටතේ සඳහන් පරිදි සිදුකරන ලද යම් බලතල පැවරීමක කුමක් සඳහන් වුව ද, එසේ පවරන ලද යම් බලතලයක් ක්‍රියාත්මක කිරීමට හෝ ඉෂ්ට කිරීමට කොමිෂන් සභාවට අධිකාරි බලය තිබිය යුතු ය.

2. විදුලිබල පනතේ I වන උපලේඛනයේ 4 වන අයිතමය යටතේ කොමිෂන් සභාව සතු බලතල ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පැවරීම

2.1 විදුලිබල පනතේ I වන උපලේඛනයේ 4 වන අයිතමය මගින් කොමිෂන් සභාව වෙත පවරා ඇති පහත සඳහන් බලතල, කොමිෂන් සභාව විසින් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මෙයින් පවරනු ලැබේ:

- (අ) විදුලි මාර්ගයක් සවි කිරීම හෝ සවිකර තබා ගැනීම සඳහා මාර්ග අවසරය ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ඉඩම් අයිතිකරුවකු හට බලපත්‍රලාභියෙකු වෙතින් අයකරගත හැකි වන්දියේ ප්‍රමාණය තීරණය කිරීම;
- (ආ) බලපත්‍රලාභියකු විසින් මාර්ග අවසරයකින් පවරන ලද යම් අයිතියක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් යම් තැනැත්තෙකු හට යම් ඉඩමක් හෝ වංචල දේපළක් භුක්ති විඳීමේ දී බාධා කිරීමක් සිදු වූ අවස්ථාවක, ඒ බාධා වීම සම්බන්ධයෙන් එම තැනැත්තා හට බලපත්‍රලාභියා වෙතින් අයකරගත හැකි වන්දියේ ප්‍රමාණය තීරණය කිරීම; සහ
- (ඇ) ඉහත (අ) සහ (ආ) අයිතමයන් යටතේ, බලපත්‍රලාභියකු විසින් යම් තැනැත්තකු හට යම් වන්දියක් ගෙවීමට යටත්ව සිටින්නේ දැයි තීරණය කිරීම පිණිස, ස්වකීය අභිමතය පරිදි හෝ බලපෑමකට ලක් වූ තැනැත්තකුගේ ඉල්ලීම මත පරීක්ෂණ පැවැත්වීම

3. විදුලිබල පනතේ I වන උපලේඛනයේ 6 වන අයිතමය යටතේ කොමිෂන් සභාව සතු බලතල පැවරීම.

3.1 විදුලිබල පනතේ I වන උපලේඛනයේ 6 වන අයිතමය මගින් කොමිෂන් සභාව වෙත පවරා ඇති පහත සඳහන් බලතල, කොමිෂන් සභාව විසින් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මෙයින් පවරනු ලැබේ:

- (අ) විදුලිබල පනතේ 6 වන අයිතමයේ (5) වන ඡේදය ප්‍රකාරව බලපත්‍රලාභියකු විසින් යොමු කරනු ලබන යම් කාරණයක් භාර ගැනීම;
- (ආ) එසේ විදුලිබල පනතේ 6 වන අයිතමයේ (5) වන ඡේදය ප්‍රකාරව බලපත්‍රලාභියකු විසින් යොමු කරනු ලද යම් කාරණයක් සම්බන්ධයෙන්, කරුණු විමසා බැලීම පිණිස පාර්ශවකරුවන්ට අවස්ථාවක් දීමෙන් පසු, එම අයිතමයේ (6) වන ඡේදය මගින් සලසා ඇති ප්‍රතිපාදන ප්‍රකාරව නියමයන් නිකුත් කිරීම.

4. කොමිෂන් සභාවේ විධානයන්

4.1 ප්‍රාදේශීය ලේකම්වරුන් විසින්, ඉහත 2 වන සහ 3 වන වගන්ති මගින් පවරන ලද, බලතල ක්‍රියාත්මක කළ යුත්තේ කොමිෂන් සභාව විසින් ලබා දී ඇති පහත සඳහන් විධානයන්ට යටත්වය:

- (අ) පවරන ලද බලතල ප්‍රකාරව ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් පරීක්ෂණ, විභාග කිරීම්, රැස්වීම් ආදිය පැවැත්වීමේ දී සහ තීරණයන්ට එළැඹීමේ දී, නිසි ක්‍රියාදාමයක් අනුගමනය කරනු ලබන බවට සහ ස්වාභාවික යුක්තිය පිළිබඳ මූලධර්මයන් ආරක්ෂා වන බවට සහතික විය යුතුය. මෙමඟින් සියළු දෙනා කෙරෙහි සාධාරණත්වය සහ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ගනු ලබන තීරණයන් හි නීත්‍යානුකූලභාවය හා විශ්වාසකටයුතුභාවය තහවුරු වනු ඇත.
- (ආ) පවරන ලද බලතල ප්‍රකාරව ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් පවත්වනු ලබන සියළුම පරීක්ෂණ, විභාග කිරීම්, රැස්වීම් ආදියෙහි සටහන් හෝ වාර්තා පවත්වා ගත යුතු අතර, ඉල්ලා සිටි විටකදී ඒවා කොමිෂන් සභාව වෙත යොමු කළ යුතුය.
- (ඇ) සීමිත ස්වාභාවික සම්පතක් වන, භූමිය ප්‍රශස්ථ ලෙස උපයෝගී කර ගැනීම සඳහා හැකි සෑම උත්සාහයක්ම දැරිය යුතුය.
- (ඈ) පවරන ලද බලතල ප්‍රකාරව ප්‍රාදේශීය ලේකම්වරයකු විසින් ගනු ලබන යම් තීරණයක් පිළිබඳව, එම තීරණයට පාදක වූ කරුණු ද සහිතව, අදාළ සියළු පාර්ශ්වයන් වෙත නිසි පරිදි දන්වා යැවිය යුතුය.